

1. වසර අවසාන සහ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ කාර්යාල පිළිබඳ තොරතුරු

තොවිගි නගර කාර්යාලය (Tochigi City office) එක ප්‍රධාන කාර්යාලය සහ සෑම සාමාන්‍ය ශාඛා කාර්යාලයක්ම 2021 වසරේ දෙසැම්බර් මස 29 වන දින සිට 2022 වසරේ ජනවාරි මස 3 වන දින දක්වා වසා තැබේ. ඒ අතරම, කොමිෂිනි වෙළඳසැල් වල ඇති සහතික නිකුත් කිරීමේ සේවාවද භාවිතා කළ නොහැක.

තොවිගි සිටි ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්ථානය ද නගර කාර්යාලයට සමාන කාල සීමාවකට වසා තබනු ඇත. ඔබගේ දැනුවත්වීම සහ සහයෝගය අපි අගය කරමු.

වසර අවසාන සහ අලුත් අවුරුදු නිවාඩු සඳහා කසල එකතු කිරීම එකතු කිරීමේ දින දර්ශනයට අනුව සිදු කෙරේ. ජනවාරි 1, 2 සහ 3 යන දිනවල කසල එකතු කිරීමක් නොකරන අතර එම දිනවල කසල බැහැර නොකරන මෙන් ඉල්ලා සිටිමි .

2. ඉන්ෆ්ලුවෙන්සාව පිළිබඳ ප්‍රවේශම් වෙමු

ඉන්ෆ්ලුවෙන්සාව සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවකට වඩා ප්‍රබල රෝග ලක්ෂණ ඇති අතර එය පෙනහළු තුළ ඇතිවන නියුමෝනියාව හේතුවෙන් දරුණු විය හැකි බව සැලකිල්ලට ගත යුතුය.

අත් සේදීම, මුඛ ආවරණයක් පැළඳීම, කැප්ස ආවරණය කිරීම , එක් අයකු මගින් තවත් අයකු වෙත පැතිරීම වැළැක්වීමේ ක්‍රම පුරුදු කිරීම වැදගත් වේ.

ඉන්ෆ්ලුවෙන්සා සහ නව කොරෝනා වයිරසය එකවර පැතිර යා හැකි බවින් වඩාත් ප්‍රවේශම් වියයුතුය .

ඉන්ෆ්ලුවෙන්සා එන්නත සහ නව කොරෝනා වයිරස් එන්නත, එක් එන්නතක් ලබා ගැනීමෙන් සති දෙකකට පසුව එන්නත් කළ හැකිය.

එය වැළඳී ඇති බව ඔබ සිතන්නේ නම්, පාසලට හෝ රැකියාවට යාම සුදුසු නොවන අතර ඔබට උණ ඇත්නම්, ඔබේ වෛද්‍යය ආයතනය අමතා උපදෙස් පැතීම යෝග්‍ය වේ.

3. නව කොරෝනා එන්නත එන්නත් කිරීම පිළිබඳ

නොවීගි නගර කාර්යාලය නව කොරෝනා එන්නත සමූහ වශයෙන් එන්නත් කිරීම නොවැම්බර් 26 දින අවසන් විය.

ඔබට අනාගතයේදී නව කොරෝනා එන්නතෙහි පළමු සහ දෙවන මාත්‍රාව ලබා ගැනීමට අවශ්‍ය නම්, කරුණාකර ඔබට සෘජුවම එන්නත ලබා ගත හැකි වෛද්‍ය ආයතනය ඇමතීමට සිදු වේ . දැනට, එන්නත් කළ හැකි වෛද්‍ය ආයතන වන්නේ "එගුවි නයිකා ක්ලිනික් ", "යොකොයමා නයිකා ළමා සායනය", "ගුජිනුමා ඉ ඉන් වෛද්‍ය සායනය" සහ "කස්සෙන්නො ක්ලිනික් " ය. යොකොයමා නයිකා ළමා සායනය අන්තර්ජාලයෙන් වෙන් කිරීම් භාර ගනු ලැබේ .

නගරය තුළ, තුන්වන එන්නත් කිරීමේ ටිකට් පත්‍රය වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් අනුපිළිවෙලින් යවනු ලැබේ. තුන්වන එන්නත දෙවන එන්නතෙන් මාස 8 කට වඩා වැඩි කාලයක් එන්නත් කර ඇති පුද්ගලයින් සඳහා වේ. එන්නත් කිරීමට කාලය පැමිණි විට, ඔබට දැනුම් දීම සිදුකරනු ලැබේ.

4. ශීත සෘතුවේ විදුලි ආලෝකකරණය පිලිබදව

දෙසැම්බර් 1 සිට ලබන වසරේ ජනවාරි 10 දක්වා, තෝබු සින් ඕහිරා සිනා දුම්රිය ස්ථානයේ නැඟෙනහිර පිටවීමේ සිට ජලස් ඕහිරා අවට "ආලෝකය සහ ශබ්දයේ සංදර්ශනය" නම් අලංකාර විදුලි බුබුළු ආලෝකය ඔබට දැක ගත හැකිය. ආලෝක කිරීමේ කාලය සවස 5 සිට රාත්‍රී 10 දක්වා වේ.

කරුණාකර සමාජ දුරස්ථභාවය තබාගෙන මේ වසරේත් ආලෝකය නැරඹීමට වගබලා ගන්න.

මීට අමතරව, නගරය මැදින් ගලා යන උඟුසුමා ගඟ තුල , ලබන වසරේ පෙබරවාරි 28 දක්වා " උඟුසුමා තකේ අකර් " නමින් පවත්වනු ලබන සැණකෙළියක් පැවැත්වේ .

මෙය නිර්මාණය කර ඇත්තේ උණ බම්බුවේ සිදුරක් සාදා, උණ බම්බුව ඇතුළත විදුලි පහන් දැල්වීම සිදු කරයි. කුර නෝ නගර සංචාරක බෝට්ටු සේවයේ බෝට්ටුකරු සහ තොවිගි කාර්මික උසස් පාසලේ සිසුන් විසින් සාදන ලද විදුලි පහන් 80 ක් ඇත. ආලෝක කාලය සවස 4:30 සිට රාත්‍රී 10:00 දක්වා වේ.

අපූරු උණ බම්බු ආලෝකය දෙස බලමින් ඔබ ශීත රාත්‍රී අහසේ සුන්දරත්වය නැරඹීමට පැමිණෙන්න.